



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 71.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2016 මැයි මස 19 වැනි බ්‍රහස්පතින්දා පූ. භා. 10.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

420/'16

1.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා නිකුත් කරන ලද අත් පොතේ සඳහන් ආකාරයට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල එක් එක් පාඨමාලා සඳහා, 2010, 2011, 2012, 2013, 2014 සහ 2015 වර්ෂවලදී බඳවා ගැනීමට නියමිත වූ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) එම වර්ෂවලදී ඉහත පාඨමාලා සඳහා සත්‍ය වශයෙන්ම බඳවාගත් සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එක් එක් පාඨමාලා සඳහා නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් බඳවාගෙන ඇත්නම්, ඒ සඳහා හේතු කවරේද;
- (iv) එක් එක් පාඨමාලා සඳහා නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් බඳවාගෙන ඇත්නම්, ඒ සඳහා හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

427/'16

2.

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, — නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සේවය කළ පොලිස් නිලධාරීන්ගේ නම්, තනතුරු, වෘත්තීය සුදුසුකම් සහ අධ්‍යාපනික සුදුසුකම් කවරේද;
- (ii) 2015 දෙසැම්බර් 31 දිනට එකී කොට්ඨාසයේ සේවය කළ වරලත් ගණකාධිකාරීවරුන්, කළමනාකරණ ගණකාධිකාරීවරුන් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීන්ගේ සංගමයේ (Association of Accounting Technicians) සාමාජිකයින් සංඛ්‍යාව කවරේද;
- (iii) මූල්‍ය අපරාධ විමර්ශනය නිසි පරිදි සිදු කිරීමට විගණනය සහ ගිණුම්කරණය පිළිබඳ වෘත්තීය සුදුසුකම් සහිත නිලධාරීන් අවශ්‍ය බව පිළිගන්නේද;
- (iv) ඉහත (iii)හි සඳහන් සුදුසුකම් සහිත නිලධාරීන් මෙතෙක් බඳවා නොගැනීමට හේතු කවරේද;

(2)

(v) ඉදිරියේ දී එවැනි සුදුසුකම් සහිත නිලධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

493/'16

3.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2015 වර්ෂය තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කර ඇති, ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද බලපත්‍ර මත ගෙන්වන ලද, කාලසීමාව ඉක්මවූ (overage) වාහන සංඛ්‍යාව කොපමණද;

(ii) එම වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින්ගේ නම්, ලිපිනයන් සහ ලියාපදිංචි කළ අංකයන් වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

504/'16

4.

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) Lanka Marine Services Ltd. (LMSL) සමාගමේ වත්කම් අක්‍රමික ලෙස විකිණීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SEFR209/2007 යටතේ ගොනුකර ඇති පෙත්සමට අදාළව ලබාදී ඇති නඩු තීන්දුවෙන් මතුකරනු ලැබූ කරුණු ගැන විමර්ශනයක් ආරම්භ කරන ලෙසට 2007.07.21 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගකර තිබෙන බවත්;

(ii) එම විමර්ශන කටයුතු සිදුකර එහි උද්ධෘත නීති උපදෙස් සඳහා 2008.12.08 දින නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත්ත්, මෙතෙක් ඊට අදාළ උපදෙස් ලැබී නොමැති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) එසේ නම්, එම උපදෙස් ලබාගැනීමට පියවර ගන්නේද;

(ii) එම තොරතුරු කවරේද යන්න මෙම සභාවට දැනුම් දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

510/'16

5.

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) වර්ෂ 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය;

(3)

- (ii) ඉහත එක් එක් වර්ෂයේදී විදේශ සංචිතයේ සංයුතිය සැකසී තිබූ ආකාරය (විදේශ ණය ගැනීම්, විදේශ භාණ්ඩාගාර සුරැකුම්පත් නිකුත්වලින් සහ වෙනත් අයුරින්);

එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

512/'16

6.

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, — බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) මේ දිනවල ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අඩුම මට්ටමට පැමිණ ඇති බව එතුමා පිළිගන්නෙහිද?

(ආ) වර්තමානයේදී බොරතෙල් මිල අඩුම මට්ටමට පැමිණීම අනුව, සාධාරණ ලාභ ආන්තිකයක් සහිතව ඩීසල් ලීටරයක් රු. 31.00 කට ද, පෙට්‍රල් ලීටරයක් රු. 52.00 ට ද පාරිභෝගිකයන් හට ලබාදීමට ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාවට හැකි බව එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) පසුගිය මැතිවරණ කාලය තුළදී ලබා දුන් පොරොන්දු ප්‍රකාරව ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් අඩු කිරීමට රජය විසින් තීරණය කරනු ලබන්නේ කවදාද;

(ii) මෙලෙස බොරතෙල් මිල ගණන් ඉතිහාසය තුළ අඩුම මට්ටමට පහත වැටීම සැලකිල්ලට ගෙන අපේක්ෂිත මිල අඩු කිරීම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

421/'16

7.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) 2013, 2014 සහ 2015 වර්ෂ තුන තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග සංඛ්‍යාව කොපමණද;

(ii) එක් එක් නඩු කටයුත්ත භාරදුන් නීතිඥ සමාගම වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එක් එක් නඩු කටයුත්ත සඳහා එම නීතිඥ සමාගම්වලට ගෙවා ඇති මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

431/'16

8.

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) 2015 දෙසැම්බර් 01 දින හෝ ඒ ආසන්න දිනයකදී මිලදී ගත් බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල කොපමණද;

(ii) බොරතෙල් බැරලයකින් නිපදවන විවිධ නිෂ්පාදන සහ ඒවායේ නිෂ්පාදන පිරිවැය වෙන් වෙන් වශයෙන් කවරේද;

(4)

- (iii) බොරතෙල් බැරලයකින් නිපදවන විවිධ නිෂ්පාදනයන්හි විකුණුම් මිල සැලකීමේදී, 2015 දෙසැම්බර් 01 වන දින හෝ ආසන්න දිනයකදී මිල දී ගත් බොරතෙල් බැරලයක විකුණුම් මිල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ශ්‍රී ලංකාව පෙට්‍රල් මිලදී ගන්නා වෙළඳපොළෙන් 2015 ජනවාරි 01 දින හෝ ඒ ආසන්න දිනයකදී මිලදී ගත් පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල කොපමණද;
- (ii) ඉන්ධන පිරවුම්හල් සඳහා පෙට්‍රල් නිකුත් කරන තුරු ලීටරයක් සඳහා දැරීමට සිදුවන පිරිවැය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) 2015 දෙසැම්බර් 01 දින මිලදී ගත් පෙට්‍රල් ලීටරයක් වෙළඳපොළට නිකුත් වන මුල්ම දිනය කවරේද;
- (iv) ඉහත (ii) හි සඳහන් පෙට්‍රල් ලීටරයක සිල්ලර මිල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ කටයුතු,— නායක පත්‍රයේ ප්‍රධාන කටයුතුවල අංක 1 දරන විෂයය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී අංක 23 දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයෙහි විධිවිධානයන්ගෙන් නිදහස් විය යුතු ය.

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— 2016 මැයි මස 05 දින විවාදයට ගන්නා ලද පරිපූරක මුදල - ශීර්ෂය 240 - වැඩසටහන 2 සම්බන්ධයෙන් යෝජනාව,— 2016 මැයි මස 05 දින විවාදයට ගන්නා ලද එදින නායක පත්‍රයේ යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතුවල අංක 1 වශයෙන් සඳහන් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ශීර්ෂය 240 - වැඩසටහන 2 යටතේ වූ රුපියල් මිලියන 55 සඳහා වූ පරිපූරක මුදල පිළිබඳ යෝජනාව එදින විවාද කොට අවසානයේදී ඡන්ද විමසීමක් ඉල්ලා සිටින ලදුව, ඡන්ද විමසීම එදින අ. හා. 6.30ට නියමිත ව කිබූ නමුත් නියමිත වේලාවට ප්‍රථම අදාළ යෝජනාව ඡන්ද විමසීමට යොමු කළ හෙයින්ද ඡන්ද විමසන අවස්ථාවේ දී සහ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ දී ඇති වූ ව්‍යාකූල තත්ත්වය සලකා බලන ලදුව එකී යෝජනාව පිළිබඳව නැවත ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

*2.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු ගිවිසුම (අපරානුමත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*3.

මුදල් අමාත්‍යතුමා, — වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග, — 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 ජනවාරි 01 දිනැති අංක 1947/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.04.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

මුදල් අමාත්‍යතුමා, — සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය, — කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ, 32 වැනි වගන්තිය සමඟ කියවනු ලබන 22 වැනි වගන්තිය යටතේ ඊතයිල් මධ්‍යසාර මත සුරාබදු සංශෝධනය කිරීම සහ ඊතයිල් මධ්‍යසාර ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 මාර්තු 02 දිනැති අංක 1956/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.04.06 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 988 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 1), — 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 07 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 07 දරන නියමය

මුදල් අමාත්‍ය, රවි කරුණානායක වන මම, 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) සහ 2015 අංක 15 දරන විසර්ජන (සංශෝධන) පනත්වලින් සංශෝධිත 2014 අංක 41 දරන විසර්ජන පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 01002 “අල්ලස් වැට්ටිම්වල අල්ලස් වශයෙන් පරිහරණය කිරීම සඳහා අත්තිකාරම් ගිණුම - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 12,000,000 සිට රු. 250,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 20,000,000 සිට රු. 275,000,000 දක්වා

(6)

(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි සංශෝධන
නිශ්චිතව දක්වා ඇති බැරකම්හි උපරිම සීමාව නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2015.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2016.04.25 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*6.

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 2), — 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුනු බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 08 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 08 දරන නියමය

මුදල් අමාත්‍ය, රවී කරුණානායක වන මම, 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) සහ 2015 අංක 15 දරන විසර්ජන (සංශෝධන) පනත්වලින් සංශෝධිත 2014 අංක 41 දරන විසර්ජන පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 21302 “පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය අත්තිකාරම් ගිණුම - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 2,500,000,000 සිට රු. 3,950,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 2,400,000,000 සිට රු. 3,000,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකම්හි උපරිම සීමාව	රු. 1,900,000,000 සිට රු. 2,500,000,000 දක්වා

(මෙම නියමය වලංගු වන්නේ 2015.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2016.04.25 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 3), — 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 09 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 09 දරන නියමය

මුදල් අමාත්‍ය, රටේ කරුණානායක වන මම, 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) සහ 2015 අංක 15 දරන විසර්ජන (සංශෝධන) පනත්වලින් සංශෝධිත 2014 අංක 41 දරන විසර්ජන පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 22302 “ගබඩා අත්තිකාරම් ගිණුම (පුපුරණ ද්‍රව්‍ය) - ශ්‍රී ලංකා නාවික හමුදාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 338,000,000 සිට රු. 345,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2015.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රටේ කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2016.04.25 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 4), — 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 10 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 10 දරන නියමය

මුදල් අමාත්‍ය, රටේ කරුණානායක වන මම, 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) සහ 2015 අංක 15 දරන විසර්ජන (සංශෝධන) පනත්වලින් සංශෝධිත 2014 අංක 41 දරන විසර්ජන පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 30602 “ගබඩා අත්තිකාරම් ගිණුම - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(8)

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 1,800,000,000 සිට රු. 1,200,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකම්හි උපරිම සීමාව	රු. 1,000,000,000 සිට රු. 1,500,000,000 දක්වා

(මෙම නියමය වලංගු වන්නේ 2015.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රචි කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2016.04.25 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 5), — 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 11 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 11 දරන නියමය

මුදල් අමාත්‍ය, රචි කරුණානායක වන මම, 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) සහ 2015 අංක 15 දරන විසර්ජන (සංශෝධන) පනත්වලින් සංශෝධිත 2014 අංක 41 දරන විසර්ජන පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 31003 “කළ වැඩ අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 260,000,000 සිට රු. 308,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත

(9)

- (iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි සංශෝධන
නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව නොමැත
(මෙම නියමය වලංගු වන්නේ 2015.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2016.04.25 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 6), — 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, අමාත්‍යවරයා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 12 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

**2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය
යටතේ අංක 12 දරන නියමය**

මුදල් අමාත්‍ය, රවී කරුණානායක වන මම, 2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) සහ 2015 අංක 15 දරන විසර්ජන (සංශෝධන) පනත්වලින් සංශෝධිත 2014 අංක 41 දරන විසර්ජන පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක 31002 “ගබඩා අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය		සංශෝධනය	
(i)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන	නොමැත
(ii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 120,000,000 සිට රු. 80,000,000 දක්වා	
(iii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 40,000,000 සිට රු. 80,000,000 දක්වා	
(iv)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව	සංශෝධන	නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2015.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2016.04.25 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

මුදල් අමාත්‍යතුමා, — විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 7), — 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) සහ 2015 අංක 15 දරන විසර්ජන (සංශෝධන) පනත්වලින් සංශෝධිත 2014 අංක 41 දරන විසර්ජන පනතේ අංක 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයාට පැවරුන බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, අමාත්‍යවරයා විසින් සාදන ලද මෙහි පහත උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති නියමයන් අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

උපලේඛනය
2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය අනුව කරන විධාන

2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ 2015 මුදල් වර්ෂය සඳහා රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් බලය දෙන සීමා වෙනස් කිරීමේ උපලේඛනය.

කණ්ඩායම් විධාන අංක 01

2014 අංක 41 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය අනුව මා වෙත පැවරී ඇති බලතලවලට අනුව රටේ කරුණාන්තයක වන මම, මුදල් අමාත්‍යවරයා වශයෙන් ආණ්ඩුවේ අනුමතියට යටත්ව මේ සමඟ දක්වා ඇති උපලේඛනයේ දැක්වෙන ආකාරයට රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්වල විෂය අංක 12101, 16401, 16501, 19701 සහ 19801ට අදාළ වන්නා වූ 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) සහ 2015 අංක 15 දරන විසර්ජන (සංශෝධන) පනත්වලින් සංශෝධිත 2014 අංක 41 දරන විසර්ජන පනතේ තෙවැනි උපලේඛනය නිරූ අංක II සහ IV හි දක්වා ඇති උපරිම සීමාවන් සහ අංක III හි දක්වා ඇති අවම සීමාවන් සංශෝධනය කරමි.

(10)

අනු අංකය	අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව	විෂය අංකය	II		III		IV		නියෝග අංකය
			රජයේ කටයුතු සඳහා වියදමෙහි උපරිම සීමාව		රජයේ කටයුතු පිළිබඳ ගිණුම්වලට බැර කළ යුතු ලැබීම්වල අවම සීමාව		රජයේ කටයුතුවල හර ණයන්ගේ උපරිම සීමාව		
			සිට	දක්වා	සිට	දක්වා	සිට	දක්වා	
			රු.	රු.	රු.	රු.	රු.	රු.	
1	ස්වදේශ කටයුතු අමාත්‍යාංශය	12101	5,500,000	30,000,000	-	-	15,000,000	350,000,000	1
2	දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය	16401	2,000,000	0	10,000	0	10,000,000	0	2
3	ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය	16501	2,000,000	0	20,000	0	10,000,000	0	3

4	විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය	19601	4,000,000	20,000,000	-	-	-	-	4
5	නිපුණතා සංවර්ධන හා විවේචන පුහුණු අමාත්‍යාංශය	19701	30,000,000	10,000,000	10,000,000	6,000,000	90,000,000	40,000,000	5
6	වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය	19801	-	-	-	-	20,000,000	23,000,000	6

(මෙම නියමය වලංගු වන්නේ 2015.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රටේ කරුණාන්තයක,
මුදල් අමාත්‍යතුමා.

2016.04.25
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතය දක්වා තිබේ.)

*12.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග (අංක 1),— 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 11 දිනැති අංක 1953/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.10 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*14.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග (අංක 2),— 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 11 දිනැති අංක 1953/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.10 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*15.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*16.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා,— ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග,— 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතේ 60 වැනි වගන්තිය යටතේ ආහාර සුරක්ෂිතතාව අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජූලි 2 දිනැති අංක 1921/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.04.05 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*17.

අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන අමාත්‍යතුමා,— සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ කරන නියමය,— 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 අගෝස්තු 6 දිනැති අංක 1926/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*18.

අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය, — අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග, — 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 61 වැනි වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 18 දිනැති අංක 1954/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.08 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*19.

ක්‍රීඩා අමාත්‍යාංශය, — ක්‍රීඩා පනත යටතේ නියෝග, — ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 41 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජනවාරි 15 දිනැති අංක 1793/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, 2013 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල ඇතුළත් 13 සහ 17 වැනි වගන්ති සංශෝධනය කරමින් 2015 නොවැම්බර් 9 දිනැති අංක 1940/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.01.26 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*20.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, — මෝටර් වාහන පනත යටතේ නියෝග, — (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 213ඇ වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 දෙසැම්බර් 22 දිනැති අංක 1946/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.09 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*21.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*22.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*23.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත යටතේ රීති, — 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත ප්‍රකාරව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් සාදන ලදුව, 2015 ජූලි 21 දිනැති අංක 1924/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.23 දින ඉදිරිපත් කරන ලද 2015 අංක 1 දරන පරමාණුක බලශක්ති (බලපත්‍ර) රීති සහ 2015 අංක 1 දරන පරමාණුක බලශක්ති (ක්‍රියා පිළිවෙතක් පැවැත්වීමේ අදහස පිළිබඳ දැනුම් දීමේ) රීති අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*24.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*25.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග, — 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*26.

මුදල් අමාත්‍යතුමා,— මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු, 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*27.

මුදල් අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය,— කලින් කලට සංශෝධනය කරන ලද (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 28 (අ) වැනි වගන්තිය සමඟ කියවිය යුතු, 16 (ඇ) වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 973 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.
